

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය

දරුවකු ප්‍රසූත කරන සෑම මවකටම පෝෂණදායී ආහාර ලබා ගැනීම සඳහා රුපියල් 20,000 ක දීමනාවක් ලබාදීමේ වැඩසටහන 2016

මව්වරුන් ලියාපදිංචි කිරීමේ අයදුම්පත්‍රය

01. ගර්භනී මවගේ නම:-	
02. ජාතික හැඳුනුම්පත් අංකය:-	03. දුරකථන අංකය:-
04. ගර්භනී මවගේ ලිපිනය :-	05. සායනික ස්ථානයේ නම :-
06. ග්‍රාම නිලධාරී වසම:-	07. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය:-
08. ගර්භනී මවගේ වයස:-	09. ඔබ ගර්භනී වී කොපමණ සති ගණනක් ගතවී ඇත්ද? දරු ප්‍රසූතියෙන් පසු නම් කොපමණ මාස ගණනක් ගතවී ඇත්ද?
10. මෙය කීවෙනි ගර්භනීභාවයද?	11. දූතව සිටින දරුවන් ගණන?
12. ආබාධිත දරුවන් සිටී නම් කොපමණද?	
13. ගර්භනී මවගේ රැකියාව:-	
14. ස්වාමි පුරුෂයාගේ රැකියාව:-	
15. භාණ්ඩ මිලදී ගැනීම සඳහා ඔබ වෙනුවට නම් කරන නියෝජිතයාගේ නම:- ඉහත තොරතුරු නිවැරදි බවට සහතික කරමි. ගර්භනී මවගේ අත්සන දිනය:-.....	ග්‍රාම නිලධාරී සහතිකය ඉහත නම් සඳහන්යන අයවසමේ ස්ථීර පදිංචිකාරියක් බව සහතික කරමි. ග්‍රාම නිලධාරී අත්සන දිනය:-.....
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සහතිකය මෙම කාන්තාව ගර්භනී මවක්/කිරිදෙන මවක් ලෙස ලියාපදිංචි කර ඇත. (ලියාපදිංචි අංකය) කිරිදෙන මවක්නම් දරුවාගේ උපන් දිනය:- පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ අත්සන දිනය:-.....	සායනභාර වෛද්‍යවරයාගේ නිර්දේශය BMI අගය:-..... හිමොග්ලොබින් ප්‍රමාණය:-..... විශේෂ නිරීක්ෂණ :-..... මෙම මවගේ ගර්භයට කොපමණ සති ගණනක් ගතවී ඇත්ද?..... සායනභාර වෛද්‍ය නිලධාරීගේ අත්සන දිනය :-.....
ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය අනුමත කරමි / අනුමත නොකරමි. ප්‍රාදේශීය ලේකම්ගේ අත්සන දිනය :-.....	

වැදගත් - ගර්භනී සටහන්පතේ සහතික කළ ජායාපිටපතක් අමුණා එවිය යුතුය. නිලධාරීන් අත්සන් තබන සෑම ස්ථානයකම තම මුද්‍රාව තැබිය යුතුය.